

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 (1) උප වගන්තිය සමඟ සංශෝධිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ.

සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහභරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද ,අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇතිබව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත්කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප නොවේ.

- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ ජල ආදායම රු.238,334 ක් වැඩියෙන් දක්වා තිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කරන බව.	ගිණුම් නිවැරදි කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අවසන් තොග ලෙස දැක්විය යුතු රු. 164,384 ක් යන්ත්‍ර හා උපකරණ යටතේ ගිණුම්ගත කර තිබුණි.	-එම-	-එම-
(ඇ) කටුගහගල්ගේ සංචාරක කලාපයේ කාර්යාල පහසුකම් සැපයීම සඳහා මිලදීගත් රු.2,645,000 ක් වටිනා කන්ටේනර් අංගනය ඉඩම් හා ගොඩනැගිලි යටතේ ගිණුම්ගතකළ යුතු වුවත්, යන්ත්‍ර හා උපකරණ යටතේ ගිණුම්ගත කර තිබුණි.	-එම-	-එම-

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත			
19 (xii) වගන්තිය	ප්‍රාදේශීය සභාවට අයත් කඩකාමර 14 ක් බදු දීමේ දී විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.	අනුමැතිය ලබා ගැනීම සඳහා සහකාර පළාත්පාලන කොමසාරිස්වරයා වෙත යොමුකර ඇති බව.	සභාවේ දේපල දීර්ඝ කාලීනව බදුදීමට අදාළව විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතුය.
(ii) 24(1) වගන්තිය	සභාව විසින් පවත්වාගෙන යනු ලබන මාර්ග ඉන්වෙන්ට්‍රියේ ඇතුළත් මාර්ග 355 ක් ගැසට් පත්‍රයේ පළ කර නොතිබුණි.	ඉදිරියේදී මෙම කටයුත්ත කඩිනමින් සිදුකරන බව.	මාර්ග ඉන්වෙන්ට්‍රිය යාවත්කාලීන කර පවත්වා ගතයුතු අතර එහි ඇතුළත් මාර්ග ගැසට් පත්‍රයේ පළකළ යුතුය.

- (ආ) පෞද්ගලික වෙළඳසැල් බදුකරුවන් විසින් බදු ඉදිරියේ දී නිවැරදි අතුරු ව්‍යවස්ථා අනුව පිළිබඳ අතුරු ව්‍යවස්ථාවේ 31 (iii) හා 40 වගන්තිය. ගිවිසුම්වලට පටහැනිව කඩ කිරීමට කටයුතු කරන කටයුතු කළ යුතුය. කාමර 02 ක් වෙනත් පාර්ශවයන් වෙත පවරා තිබුණි.
- (ඇ) 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනතේ 83(1) වන වගන්තිය 2018 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අනුමත කර තිබුණු ගොඩනැගිලි සැලසුම් 74 ක් පරීක්ෂා කර අනුකූලතා සහතික නිකුත් කර නොතිබුණි. 2025 වර්ෂය තුළ අනුකූලතා සහතික කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු කළ යුතුය. නිකුත්කිරීමට අවශ්‍ය කටයුතු කරන බව.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 19,647,458 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 11,397,831 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභා ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත්කර තිබුණු ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් හා බදු	3,742,944	3,590,638	2,844,678	885,843	3,250,274	3,404,891	2,341,343	1,063,549
(ii) කුලී	6,416,200	3,931,093	3,873,693	189,450	3,949,600	3,876,782	3,707,307	169,475
(iii) බලපත්‍ර ගාස්තු	610,025	808,250	808,250	-	730,200	444,150	444,150	-
(iv) වෙනත් ආදායම්	13,237,800	26,604,622	17,493,310	14,250,649	22,250,000	17,891,606	7,322,119	10,569,487
එකතුව	24,006,969	34,934,603	25,019,931	15,325,942	30,180,074	25,617,429	13,814,919	11,802,511

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ බිල්කරන ලද රු. 34,934,603 ක් වූ මුළු ආදායමින් වර්ෂය අවසාන වන විට රු. 15,325,942 ක් අයකර නොතිබුණු අතර එය මුළු බිල්කල ආදායමෙන් සියයට 44 ක් විය.	බිල් කරන ලද ආදායම් රැස්කර ගැනීමට කටයුතු කරමින් පවතින බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) හිඟ හිටි වෙනත් ආදායම්	සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට 2017 හා 2021 වර්ෂවලට අදාළ හිඟ හිටි යන්ත්‍ර කුලී රු. 205,470 ක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් අයකර ගැනීමට නොහැකිවී තිබුණි.	අදාළ පුද්ගලයන් වෙත ලිඛිතව දන්වා ඇති බව. -එම-

2.2.3 උසාවි දඩ හා මුද්දර ගාස්තු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු. 1,328,021 ක් සහ මුද්දර ගාස්තු රු. 12,187,313 ක් විය.	හිඟ මුදල් කඩිනමින් අයකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව.	හිඟ ආදායම් කඩිනමින් ගෙන්නවා ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සභාව විසින් 2017 වර්ෂයේ සිට කඩියන්තලාව තීරුවානා බණිජ නිදිය සහිත ඉඩම පවරා ගැනීමට හා බණිජ කැනීමේ බලපත්‍ර ලබා ගැනීම සඳහා රු. 210,760 ක වියදමක් දරා තිබුණද සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් අදාළ ඉඩම සභාව වෙත පවරාගෙන තීරුවානා කැනීමට අදාළ පරිසර ආරක්ෂණ බලපත්‍රය හා කැනීම් පිළිබඳ බලපත්‍රය ද ලබාගෙන නොතිබුණි.	ඉඩම පවරා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් වෙත යොමුකර ඇති බව.	ඉඩම පවරා ගැනීමෙන් පසු අදාළ බලපත්‍ර ලබාගෙන ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.

- (ආ) ප්‍රාදේශීය සභාව විසින් ප්‍රාදේශීය සංවර්ධන සභායක ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මත රු.54,654,409 ක් වැයකර 2023 ජුනි 22 දින වැඩ නිම කරන ලද සතිපොල බහුකාර්ය ගොඩනැගිල්ලේ බිම් මහල ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ගොඩනැගිල්ලේ සැලසුම් සඳහා සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විටත් නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.
- 2025 වර්ෂය තුළ අදාළ ගොඩනැගිලි සැලසුම් සඳහා ගෙවීම් සිදුකර ගොඩනැගිලි අනුමැතිය ලබාගෙන ඉදිකිරීම් සැලසුම් අනුමැතිය ලබා සිදුකළ යුතුය. ගැනීමට කටයුතු කරන බව.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සභාවට අයත් වාහන 02 ක් වසර 10 කට වඩා වැඩි කාලයක සිට අක්‍රියව පැවතුණි.	සඳහන් කර ඇති පරිදි අක්‍රියව පවතින පැරණි වාහන අපහරණය සඳහා පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂ වෙත ඉල්ලීම් යොමුකර ඇති බව.	අක්‍රියව පවතින වාහන අලුත්වැඩියාව හෝ අපහරණය කිරීම සඳහා කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ) ප්‍රාදේශීය සභාව විසින් 2021 නොවැම්බර් 15 දින වැඩ අවසන් කරන ලද නිම් වැඩ වටිනාකම රු. 548,816 ක් වූ බස්නැවතුම්පල භූමියේ පිහිටි මත්ස්‍ය වෙළඳසැල බදු දීමට නොහැකිව නිෂ්කාර්යව පැවතුණි.	ඉදිරියේ දී මාසික කුලී තක්සේරුව සංශෝධනය කර නැවත වරක් ප්‍රසම්පාදනය කර බදු දීමට කටයුතු සිදු කරමින් පවතින බව.	නිවැරදි තක්සේරුවක් මත බදුදීමට කටයුතු කළ යුතුය.
(ඇ) ප්‍රාදේශීය සභාව විසින් ප්‍රාදේශීය සංවර්ධන සභායක ව්‍යාපෘතියේ ප්‍රතිපාදන යටතේ රු.54,654,409 ක් වැයකර 2023 ජුනි 22 දින වැඩ නිම කර තිබූ සතිපොල බහුකාර්ය ගොඩනැගිල්ල බදුදීම සඳහා රු. 72,733 ක් වැයකර පුවත්පත් දැන්වීමක් පලකර තිබුණද, නිසි ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකිරීම නිසා ගොඩනැගිල්ල තුළ සතිපොල පවත්වාගෙන යාමට නොහැකි වී තිබූ අතර, අදාළ ගොඩනැගිල්ල බදු ගැනීමටද කිසිවකු ඉදිරිපත් වී නොතිබුණි. ඒ අනුව ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා වැයකළ රු. 54,654,409 ක් හා පුවත්පත් දැන්වීම පලකිරීම සඳහා වැයකළ රු. 72,733 ක්ද, වශයෙන් එකතුව රු.54,727,142 ක් අනාර්ථික වියදමක් බව නිරීක්ෂණය විය.	වසර 20ක් සඳහා දීර්ඝකාලීනව බදු දීම සඳහා නැවත තක්සේරු කර, විෂය භාර අමාත්‍යවරයාගේ අනුමැතියට ඉදිරිපත් කර ඇති බව.	සභාව සතු දේපල භාවිතයට නොගෙන නිෂ්කාර්යව තබා ගැනීමෙන් සභාවට උපයාගත හැකි ආදායම් අහිමි වී තිබුණි.

- (ඇ) ප්‍රාදේශීය සභාවට අයත් ඉඩම් 95 ක අයිතිය සභාව වෙත පවරාගෙන නොතිබුණු අතර ඉඩම් 77 ක මැනුම් කටයුතු සිදුකර නොතිබුණි. මැනුම් නියෝගය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති අතර මැනුම් නියෝගය මිනුම්දෝරු දෙපාර්තමේන්තුවට ලබා දී වියදම් ඇස්තමේන්තුව ලැබීමෙන් අනතුරුව මුදල් ගෙවා මැනුම් කටයුතු සිදු කරන බව. සභාවට අයත් දේපලවල අයිතිය පවරා ගැනීම සඳහා කඩිනමින් ක්‍රියාකළ යුතුය.
- (ඉ) ප්‍රාදේශීය සභාව විසින් ස්ථාවර වත්කම් ලේඛනය ක්‍රමානුකූලව නඩත්තු කර නොතිබුණි. ඉදිරියේ දී නිවැරදිව සකස් කර පවත්වාගෙන යාමට කටයුතු කරන බව. ස්ථාවර වත්කම් ලේඛනය ක්‍රමානුකූලව හා නිවැරදිව පවත්වාගෙන යුතුය.

3.3 දෘශ්‍ය අක්‍රමිකතා

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථය 2023 මැයි 12 දින වන විට ධාවන සටහන් පොත අනුව ගමන් කර තිබුණේ කි.මී. 263807 ක් වුවත්, වාහනයේ මයිලෝ මීටරය අනුව කිලෝමීටර් 265326 ක් ගමන් කර තිබීමෙන් රාජකාරි නොවන ගමන් සඳහා කිලෝමීටර් 1519 ක් අවහාචිතා කර ඇති බව සහ වාහන පිළිබඳ පාලනයක් පවත්වාගෙන නොයෙන බව විගණනයේදී නිරීක්ෂණය විය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරමින් පවතින බව.

විමර්ශන නිර්දේශ අනුව කටයුතු කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

සමාලෝචිත වර්ෂයේ ඔක්තෝබර් 31 දිනට සභාවේ තනතුරු 03 ක සේවකයින් 04 දෙනෙකුගේ උපතතාවයක්ද තනතුරු 03 ක සේවකයින් 08 දෙනෙකුගේ අතිරික්තයක්ද පැවතුණි.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉල්ලීම් කර ඇති බව හා පසුගිය වර්ෂයන්හිදී සිදුකරන ලද නව බඳවා ගැනීම් හා වාර්ෂික ස්ථාන මාරු තුළින් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව.

කාර්ය මණ්ඩල පුරප්පාඩු පුරවාගත යුතු අතර අතිරික්ත කාර්ය මණ්ඩලයේ තනතුරු අනුමත කරගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව විසින් පිළියෙලකර තිබුණු අයවැය ලේඛනය අනුව ඇස්තමේන්තු කළ ආදායම් හා වියදම්, වර්ෂයේ තථ්‍ය ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයයන් 05 ක සියයට 32 සිට සියයට 1237 දක්වාද වියදම් විෂයයන් 06 ක සියයට 37 සිට සියයට 619 දක්වාද විචලනයන් පැවතුණි.

සභාවේ අදහස් දැක්වීම

ඉදිරියේදී නිසි පරිදි අයවැය සකස් කිරීමට පියවර ගන්නා බව.

නිර්දේශය

වාර්ෂික අයවැය ඇස්තමේන්තු වඩාත් තාත්විකව පිළියෙල කළ යුතු අතර එම ඉලක්කයන් සපුරා ගැනීමට කටයුතු කළ යුතුය.

4.2 පාරිසරික ගැටලු

විගණන නිරීක්ෂණය

(අ) ප්‍රාදේශීය සභාව විසින් එකතු කරනු ලබන කසල විවෘත භූමියකට බැහැර කරන බවත් දිරන කසල යොදාගෙන කොම්පෝස්ට් නිෂ්පාදනය නොකරන අතර නොදිරන කසල ගිනි තබා විනාශ කරන බවත් නිරීක්ෂණය විය.

සභාවේ අදහස් දැක්වීම

දිරන සහ නොදිරන ලෙස කසල වෙන් කර දැනට කසල බැහැර කරනු ලබන අතර එම ඉඩමේ අයිතිය පිළිබඳ පවතින ගැටළු හේතුවෙන් ස්ථීර කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් සකස් කර විධිමත් පරිදි කසල බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට නොහැකි වී ඇති බව.

නිර්දේශය

නිසි ක්‍රමවේදයකට කසල බැහැර කිරීම සිදුකළ යුතුය.

(ආ) සභාව විසින් කසල බැහැර කරනු ලබන ඉඩම සභාව වෙත පවරාගෙන නොතිබුණු අතර කසල බැහැර කිරීම සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක්ද ලබාගෙන නොතිබුණි.

කසල බැහැර කරනු ලබන ඉඩමේ අයිතිය පිළිබඳ පවතින ගැටළු නිරාකරණය කර ගැනීමෙන් පසුව ඉඩමේ අයිතිය පවරාගෙන පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කරන බව.

කඩිනමින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.